



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2115/42 - 2019 මාර්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා - 2019.03.21

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්.ඩී.බී. 5/2007

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ 8(2) වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 24 වන වගන්තිය යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

අජිත් පී. පෙරේරා,  
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය.

2019 මාර්තු මස 05 වැනි දින,  
කොළඹ දී ය.

නියෝග

1. මෙම නියෝග 2019 අංක 1 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ඊ - පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මේ නියෝග මගින් කාර්යක්ෂමව සේවා සැපයීම පිණිස ඉලෙක්ට්‍රොනික ලේඛන හා ඉලෙක්ට්‍රොනික වාර්තා භාවිත කිරීම සඳහා කොමසාරිස්-ජනාරාල්වරයා වෙත බලය පවරනු ලැබීම සහ පහසුකම් සැලසීම සිදුකළ යුතු ය.

3. 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ පිහිටුවා පවත්වාගෙන යනු ලබන තොරතුරු පද්ධතියක් වන පුද්ගලයන් පිළිබඳ ජාතික නාමලේඛනය එකී 1968 අංක 32 දරන පනතේ 6 වන, 6අ වන, 9 වන, 16 වන, 17 වන සහ 39ආ වන වගන්ති යටතේ උත්පාදනය කරනු ලබන ලේඛන හෝ වාර්තා (මෙහි මින් මතු "ඉලෙක්ට්‍රොනික ලේඛන" හෝ "ඉලෙක්ට්‍රොනික වාර්තා" යනුවෙන් සඳහන් කරනු ලබන) පනතේ 8 වන වගන්තියේ කාර්ය සඳහා ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, ගොනු කිරීම, සකස් කිරීම, සුරක්ෂිතව රඳවා තබා ගැනීම, හුවමාරු කිරීම හෝ නිකුත් කිරීම සඳහා භාවිත කළ යුතු ය.



## 4. කොමසාරිස් - ජනරාල්වරයා විසින් :-

(අ) අ උපලේඛනයේ විධිවිධාන සලසා ඇති ආකාරයට යම් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් හා ඉලෙක්ට්‍රොනික වාර්තාවක් නිර්මාණය කරනු ලබන, ගොනු කරනු ලබන සහ සුරක්ෂිතව රඳවා තබා ගනු ලබන හා පවත්වාගෙන යනු ලබන බවට ;

(ආ) යම් ඉලෙක්ට්‍රොනික ලේඛනයක හා ඉලෙක්ට්‍රොනික වාර්තාවක ඇති රහස්‍යභාවය, සත්‍යවත්භාවය හා අවංකභාවය තහවුරු කිරීම සඳහා අනුගමනය කරනු ලබන පාලන ක්‍රියාවලිය හා කාර්ය පටිපාටි ආ උපලේඛනයට අනුකූල වන බවට ;

(ඇ) යම් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ගොනු කිරීම, නිර්මාණය කිරීම, රඳවා තබා ගැනීම හෝ නිකුත් කිරීම සඳහා වන යම් ගාස්තු හෝ අයකිරීම් පිළිබඳ ගෙවීම් ලබා ගනු ලබන ආකාරය හෝ ක්‍රමවේදය ඇ උපලේඛනයට අනුකූල වන බවට,

තහවුරු කරනු ලැබිය යුතු ය.

## 5. මේ නියෝගවල -

“පනත” යන්නෙන්, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අදහස් වේ ;

“කොමසාරිස්-ජනරාල්වරයා” යන්නෙන්, 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ පත් කළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්-ජනරාල්වරයා අදහස් වේ ;

“ඉලෙක්ට්‍රොනික” යන්නෙන්, මාධ්‍යය කවරක් වුව ද, ඉලෙක්ට්‍රොනික, චුම්භක, දෘෂ්ටික හෝ වෙනත් ඒ හා සමාන ශක්තීන් විසින් උත්පාදනය කරනු ලබන, යවනු ලබන, ප්‍රතිග්‍රහණය කරනු ලබන හෝ ගබඩා කරනු ලබන තොරතුරු අදහස් වේ ;

“ඉලෙක්ට්‍රොනික ලේඛනය” යන්නට, ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් නිකුත් කරන ලද හෝ ප්‍රතිනිෂ්පාදනය කරන ලද යම් ලේඛනයක්, වාර්තාවක්, තොරතුරක්, සන්නිවේදනයක් හෝ ගනුදෙනුවක් ඇතුළත් වේ ;

“ඉලෙක්ට්‍රොනික වාර්තාව” යන්නෙන්, ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් නිර්මාණය කරනු ලබන, ගබඩා කරනු ලබන, උත්පාදනය කරනු ලබන, ප්‍රතිග්‍රහණය කරනු ලබන හෝ සන්නිවේදනය කරනු ලබන යම් ලිඛිත ලේඛනයක් හෝ වෙනත් වාර්තාවක් අදහස් වේ ; සහ

“තොරතුරු පද්ධතිය” යන්නෙන්, තොරතුරු නිර්මාණය කිරීම, උත්පාදනය කිරීම, යැවීම, ප්‍රතිග්‍රහණය කිරීම, ගබඩා කිරීම, ප්‍රතිනිෂ්පාදනය, ප්‍රදර්ශනය කිරීම, වාර්තාගත කිරීම හෝ සකස් කිරීම සඳහා වන යම් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් අදහස් වේ.

[4 (අ) නියෝගය]

## අ උපලේඛනය

කොමසාරිස්-ජනරාල්වරයා විසින් පහත දැක්වෙන ආකාරයෙන් ඉලෙක්ට්‍රොනික ලේඛන හා ඉලෙක්ට්‍රොනික වාර්තා නිර්මාණය කිරීම, ගොනු කිරීම, සුරක්ෂිතව රඳවා තබා ගැනීම හා පවත්වාගෙන යාම සිදු කරනු ලැබිය යුතු අතර :-

(අ) පාඨ දත්ත හා රූපරාමු දත්ත යන දෙවර්ගයෙන් ම ;

(ආ) ලේඛන පිළිබඳ රූපරාමු ස්කෑන් කිරීම මගින් හා කොමසාරිස්-ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන යම් ආකාරයක දත්ත ග්‍රහණය කර ගැනීමේ හා දත්ත ඇතුළත් කිරීමේ කාර්ය පටිපාටි මගින් ;

(ඇ) ජාතික හැඳුනුම්පත්වලට අදාළව -

(i) දත්ත සියල්ල කොමසාරිස්-ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතු ප්‍රමිති සහ පිරිවිතරයන්ගෙන් යුතු දත්ත සමුදායක් තුළ ගබඩා කරනු ලැබිය යුතු ය ;

(ii) රූපරාමු සියල්ල සංකේතනය කර තොරතුරු පද්ධතියක ගබඩා කරනු ලැබිය යුතු ය.

කොමසාරිස්-ජනරාල්වරයා විසින් ලිඛිතව බලයලත් නිලධාරීන්ට ඒ සඳහා ප්‍රවේශය සපයනු ලැබිය යුතු ය.

[4(ආ) නියෝගය]

**ආ උපලේඛනය**

යම් ඉලෙක්ට්‍රොනික ලේඛනයක හා ඉලෙක්ට්‍රොනික වාර්තාවක ඇති රහස්‍යභාවය, සත්‍යවත්භාවය හා අවංකභාවය තහවුරු කිරීම සඳහා කොමසාරිස්-ජනරාල්වරයා විසින් අනුගමනය කළ යුතු පාලන ක්‍රියාවලිය හා කාර්ය පටිපාටි පහත දැක්වෙන පරිදි විය යුතු ය :-

- (අ) සර්වචල භෞතික ආරක්ෂාව ඇතුළුව කොමසාරිස්-ජනරාල්වරයාගේ තොරතුරු පද්ධතියේ ඇති සර්වචල, සර්වචල පද්ධති සහ ජාලවල ගබඩා කරන ලද දත්ත සියල්ල කලින් කලට තීරණය කරනු ලබන ආරක්ෂිත ප්‍රවේශ අයිතිවාසිකම් සහිතව පද්ධති පරිපාලකවරයාගේ අධීක්ෂණය යටතේ සුරක්ෂිතව පවත්වාගෙන යනු ලැබිය යුතු ය ;
- (ආ) කොමසාරිස්-ජනරාල්වරයා විසින් ලිඛිතව බලය පවරන ලද නිලධරයන් විසින් පමණක් ඉලෙක්ට්‍රොනික ලේඛන හා ඉලෙක්ට්‍රොනික වාර්තා නිර්මාණය කිරීම, සංස්කරණය කිරීම, බැලීම හා හුවමාරු කිරීම සිදු කළ යුතු ය ;
- (ඇ) කොමසාරිස්-ජනරාල්වරයා විසින් කලින් කල නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතු තොරතුරු ආරක්ෂණය පිළිබඳ පාලන කාර්ය පටිපාටි මගින් බලයලත් නිලධරයන් වෙත ප්‍රවේශය ලබා දිය යුතු ය ;
- (ඈ) පාලන හා අධීක්ෂණ කාර්ය සඳහා බලයලත් නිලධරයන් වෙත තොරතුරු පද්ධතියේ විවිධ කාර්යභාරයන් පැවරිය යුතු ය ;
- (ඉ) දත්ත ඇතුළත් කිරීමේ වැරදි අවම කිරීම පිණිස ජාතික හැඳුනුම්පත්වලට අදාළ දත්ත අවස්ථා කිහිපයක දී වලංගු කිරීම, සත්‍යාපනය කිරීම සහ නිවැරදි කිරීම කරනු ලැබිය යුතු ය. දත්ත සත්‍යාපනය කිරීම සඳහා මූලාශ්‍ර ලේඛනවල ස්කෑන් පිටපත්, තොරතුරු පද්ධතියට අදාළ බලයලත් නිලධරයන්ට ඕනෑම අවස්ථාවක දී ලබා ගැනීමට සැලැස්විය යුතු ය ;
- (ඊ) යම් බලයලත් නිලධරයකු තොරතුරු පද්ධතියේ යම් දත්තයකට යම් වෙනස්කමක් සිදු කරනු ලබන්නේ නම්, එය තොරතුරු පද්ධතියේ සංස්කරණය කළ ක්ෂේත්‍රයන් මගින්, පරිශීලක අනන්‍යතාව සහිතව දිනය ද වේලාවද දක්වා, ඒ බවට තොරතුරු පද්ධතියෙහි වාර්තාගත කරනු ලැබිය යුතු අතර එම තොරතුරු කොමසාරිස්-ජනරාල්වරයා විසින් ද වාර්තාගත කළ යුතු ය ;
- (උ) තොරතුරු පද්ධතියෙන් වාර්තා උත්පාදනය කරනු ලැබිය හැක්කේ කවර කාර්ය සඳහා ද යන්න පිළිබඳව කොමසාරිස්-ජනරාල්වරයා විසින් බලයලත් නිලධරයන් වෙත දැනුම් දිය යුතු ය ;
- (ඌ) කොමසාරිස්-ජනරාල්වරයා විසින් තොරතුරු පද්ධතියේ ඉලෙක්ට්‍රොනික වාර්තා සහ ඉලෙක්ට්‍රොනික ලේඛන මෙන්ම දත්තවල මාසික සහ සතිපතා උපස්ථ ලබා ගැනීම සඳහා නිලධරයන් නම් කළ යුතු අතර එම උපස්ථ තොරතුරු ගබඩා කළ යුතු ආකාරය සහ ස්ථාපනය නිශ්චිතව සඳහන් කළ යුතු ය.

[4(ඇ) නියෝගය]

**ඈ උපලේඛනය**

යම් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ගොනු කිරීම, නිර්මාණය කිරීම, රඳවා තබා ගැනීම හෝ නිකුත් කිරීම සඳහා වන ගාස්තු හෝ අයකිරීම්වලට අදාළ ගෙවීම් ලබා ගන්නා ආකාරය හෝ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි විය යුතු ය:-

- (අ) කොමසාරිස්-ජනරාල්වරයා විසින් යම් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ගොනු කිරීම, නිර්මාණය කිරීම, රඳවා තබා ගැනීම හෝ නිකුත් කිරීම සහ යම් තැනැත්තකුගේ ජාතික හැඳුනුම්පතේ ඇතුළත් විස්තරවල සත්‍යවත්භාවය තහවුරු කිරීම සඳහා වන අයකිරීම් ඇතුළුව තොරතුරු පද්ධතිය භාවිතයෙන් සපයන සේවාවන් සඳහා ගාස්තු හෝ අයකිරීම් අය කළ යුතු ය ;
- (ආ) තොරතුරු පද්ධතිය භාවිත කරමින් සේවා පහසුකම් සැලසීම සඳහා අය කරනු ලබන ගාස්තු හා අයකිරීම් කොමසාරිස්-

ජනරාල්වරයා විසින් කලින් කලට තීරණය ලැබ ඒ පිළිබඳ දැනුම් දිය යුතු ය ;

- (ඇ) යම් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ගොනු කිරීම, නිර්මාණය කිරීම, රඳවා තබා ගැනීම හෝ නිකුත් කිරීම සඳහා වන ගෙවීම් ඇතුළුව සපයනු ලබන සේවාවන්ට අදාළව ලබාගත් සියලු ගෙවීම් තොරතුරු පද්ධතිය හරහා යාවත්කාලීන කරනු ලැබිය යුතු ය ;
- (ඈ) යම් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ගොනු කිරීම, නිර්මාණය කිරීම, රඳවා තබා ගැනීම හෝ නිකුත් කිරීම සඳහා වන ගෙවීම් ඇතුළුව සපයන ලද සේවාවන්ට අදාළව ලබාගත් යම් ගෙවීම්වලට අදාළ වාර්තා, තොරතුරු පද්ධතිය මගින් උත්පාදනය කර නිකුත් කළ යුතු ය ;
- (ඉ) කොමසාරිස්-ජනරාල්වරයා විසින් තොරතුරු පද්ධතිය භාවිත කරමින් සපයනු ලබන සේවා සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම මගින් හෝ අන්‍යාකාරයෙන් ගාස්තු සහ අයකිරීම් අයකර ගනු ලැබිය හැකි ආකාරය නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ය.